

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව  
 Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka  
 ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව  
 Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka

11 S I, II

අධ්‍යයන පොදු ශතකීය පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය, 2020  
 கல்விப் பொதுத் தராதரப் பத்திர (சாதாரண தர)ப் பரீட்சை, 2020  
 General Certificate of Education (Ord. Level) Examination, 2020

මුද්ධ බර්මය I, II  
 பொதுத்தம் I, II  
 Buddhism I, II

පැය තුනයි மூன்று மணித்தியாலம் Three hours	අමතර සිටවීම කාලය - මිනිත්තු 10 යි மேலதிக வாசிப்பு நேரம் - 10 நிமிடங்கள் Additional Reading Time - 10 minutes
---	--

අමතර සිටවීම කාලය ප්‍රශ්න පත්‍රය සිටවා පුරම කේරා ඇතිවිට පිළිතුරු ලිවීමේදී ප්‍රමුඛත්වය දෙන පුරම ආවේණික කර ඇතිවිට කෙලාගත්ත.

මුද්ධ බර්මය I

සැලකිය යුතුයි :

- (i) සියලු ම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.
- (ii) අංක 1 සිට 40 තෙක් ප්‍රශ්නවල දී ඇති (1), (2), (3), (4) යන පිළිතුරුවලින් සිවැස්සේ හෝ වඩාත් සැලසෙන හෝ පිළිතුර තෝරා ගන්න.
- (iii) ඔබට සැපයෙන පිළිතුරු පත්‍රයේ එක් එක් ප්‍රශ්නය සඳහා දී ඇති සම අතුරෙන් ඔබ තෝරාගත් පිළිතුරෙහි අංකයට සැසඳෙන සවය තුළ (X) ලකුණ යොදන්න.
- (iv) එම පිළිතුරු පත්‍රයේ පිටුපස දී ඇති අනෙක් උපදෙස් ද සැලකිල්ලෙන් සියවා, ඒවා ද පිළිබඳින්න.

1. බුදුරජාණන් වහන්සේ විසින් කමන් වහන්සේ දෙවියෝ, භාන්ධර්වයෝ, යක්ෂයෝ, මහුෂ්‍යයෝ නොවන බවත් බුද්ධ නම් වන බවත් දේශනා කරනු ලැබුවේ,
 

(1) සොන්චිය බමුණාට ය.	(2) හුණුක බමුණාට ය.
(3) දෝණ බමුණාට ය.	(4) භාරදවාත් බමුණාට ය.
2. රජප්‍රමාලා, මව්පියන්වලි වැනි අයට පිහිටවීම තුළින් ප්‍රකට වන්නේ බුදුරජාණන් වහන්සේගේ,
 

(1) පුට්ඨදම්මසාරථී ගුණයයි.	(2) පරාචාදී පරාකාරී ගුණයයි.
(3) නාදී ගුණයයි.	(4) අසරණ සරණ ගුණයයි.
3. ආර්ය මාර්ගයෙහි හමන් කළ හෙයින්ද, පුන්දර වූ නිවනට පැපත් වූ හෙයින්ද, යහපත් වචන පවසන හෙයින්ද බුදුරජාණන් වහන්සේ,
 

(1) අරහං නම් වන සේක.	(2) භගවා නම් වන සේක.
(3) සුගත නම් වන සේක.	(4) ලෝකච්ඡිද නම් වන සේක.
4. බුදුරජාණන් වහන්සේ පළමු වස්සාලය ගතකළේ,
 

(1) බරණැස ඉසිපතන නිගදායේ ය.	(2) විහාලා මහත්ථවර කුටාභාර භාලාවේ ය.
(3) පාරිලොයන වනසෙය් ය.	(4) අර්හල භුහරුක මුල ය.
5. සිල් රැකීමෙන් ලැබෙන ආතිංසක ගණයට අයත් නොවන්නේ පහත කරුණු අතුරෙන් කුමක් ද?
 

(1) නිර්භිය පැතිරීම	(2) විනාශ පිරිසත් වෙත නිර්භයව එළඹිය හැසිරීම
(3) පිහිටුලාව කපුරිය කිරීම	(4) මරණින් මතු පුනභියෙහි උපත ලැබීම
6. බුද්ධ, ධම්ම, සංඝ යන රත්නත්‍රයේ සුප්පි ගුණ සිෂ්‍ය ජීවිතයක සාර්ථකත්වයට උපයෝගී කරගත හැක්කේ, එම ගුණ,
 

(1) ඉගෙනීමෙනි.	(2) වර්තායනය කිරීමෙනි.
(3) පරිච්ඡාදනය කිරීමෙනි.	(4) අත් අයට සියාදීමෙනි.
7. බුද්ධත්වය ප්‍රාර්ථනා කරන බෝසත් උතුමන් විසින් පුරනු ලබන උතුම් පිළිවෙත් සමූහය,
 

(1) දස කුසලකර්ම නම් වේ.	(2) දස සිල් නම් වේ.
(3) දස පාරමිතා නම් වේ.	(4) දස පුණ්‍යක්‍රියා නම් වේ.

8. 'තෘෂ්ණා මාන මිට්ඨා දෘෂ්ටියෙන් මිදී, කරුණා ප්‍රඥාවෙන් යුතුව ජීවිතය විනාශ වී ගියද සත්‍යගරුක වීම' ධර්මයේ හඳුන්වනු ලබන්නේ,  
 (1) සමතිස් පාරමි නමිනි. (2) සත්‍ය පාරමි නමිනි.  
 (3) සත්‍ය උප පාරමි නමිනි. (4) සත්‍ය පරමන්ථ පාරමි නමිනි.
9. අප මහ බෝසතාණන් වහන්සේ ප්‍රඥා පාරමිතාව ප්‍රගුණ කළ අවස්ථාවකට නිදසුනක් වන්නේ,  
 (1) වණ්ණුපථ ජාතකයයි. (2) උම්මග්ග ජාතකයයි.  
 (3) වට්ටක ජාතකයයි. (4) තේමිය ජාතකයයි.
10. "ගෞතමයන් වහන්ස, ඇතුළත අවුල් ය. පිටත අවුල් ය. සත්ත්ව ප්‍රජාව අවුලෙන් වෙලී සිටියි. කවරෙක් නම් මෙම අවුල් නිරවුල් කරන්නේ ද?" මෙම ප්‍රශ්නයට දුන් පිළිතුරෙහි ඇතුළත් ගැටලු විසඳීමේ ක්‍රමය වන්නේ,  
 (1) ත්‍රි ශික්ෂා වැඩීමයි. (2) ත්‍රි ලක්ෂණය වැඩීමයි.  
 (3) ත්‍රි විද්‍යා වැඩීමයි. (4) ත්‍රි වේදය වැඩීමයි.
11. ගිහියෙකු ලෝකික ජීවිතයක් ගත කිරීමේ දී අනුගමනය කළ යුතු ප්‍රතිපදා මාර්ගය ගෘහස්ථ සීලය නම් වන අතර එයින් ගිහියාගේ නිත්‍ය සීලය ලෙස හැඳින්වෙන්නේ,  
 (1) අෂ්ටාංග සීලයයි. (2) දස සීලයයි.  
 (3) ආජීව අෂ්ටමක සීලයයි. (4) පංච සීලයයි.
12. ලෝකයා, සත්ත්වයා යැයි කියනු ලබන ස්කන්ධ ධර්මයන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් දැන කරනු ලබන භාවනාව හඳුන්වනුයේ,  
 (1) සමථ භාවනාව නමිනි. (2) විපස්සනා භාවනාව නමිනි.  
 (3) පිළිකුල් භාවනාව නමිනි. (4) ආනාපානසති භාවනාව නමිනි.
13. ත්‍රිවිධ රත්නයෙහි ගුණ ත්‍රවණින් දැන ඇතිකර ගන්නා පැහැදීම ධර්මයෙහි හැඳින්වෙන්නේ,  
 (1) අවල භක්තිය ලෙසයි. (2) අවෙච්චප්පසාදය ලෙසයි.  
 (3) සල්ලේඛ ප්‍රතිපදාව ලෙසයි. (4) අමුලිකා සද්ධා ලෙසයි.
14. බුද්ධාදී අටතැන්හි සැක කිරීම ධර්මයෙහි හැඳින්වෙන්නේ,  
 (1) කාමච්ඡන්ද නමිනි. (2) ව්‍යාපාද නමිනි. (3) ඒනමිද්ධ නමිනි. (4) විචිකිච්ඡා නමිනි.
15. දිගුකලක් නැවත නැවත කිරීමෙන් ප්‍රබලත්වයට පත්වන චේතනා පෙරටුකරගත් ක්‍රියා හෙවත් කුසලාකුසල කර්ම ධර්මයෙහි හැඳින්වෙන්නේ කුමන නමකින් ද?  
 (1) වේදනා (2) සඤ්ඤා (3) සංඛාර (4) විඤ්ඤාණ
16. 'රථය' යන සම්මුතිය විවිධ අංගෝපාංග එක් වී සෑදී ඇත්තාක් මෙන් 'සත්ත්වයා' යන සම්මුතිය ද විවිධ අංග එක්වීමෙන් සෑදී ඇත. ඒ අනුව සත්ත්වයා සැකසී ඇති අංග හඳුන්වන්නේ,  
 (1) පංචස්කන්ධය නමිනි. (2) පංච මහාභුත නමිනි.  
 (3) පංච ඉන්ද්‍රිය නමිනි. (4) පංච බල නමිනි.
17. තිදොරින් සිදු කරන අකුසල කර්ම අතර වඩි කර්ම ගණයට අයත් නොවන අකුසලය කුමක් ද?  
 (1) පිසුනාවාවා (2) පරුසාවාවා (3) සම්පප්පලාපා (4) අහිධ්‍යා
18. සෞභාග්‍යමත් යහපත් කාලයක උපත ලද පුද්ගලයාට කාලය යහපත්වීම නිසාම වාසනාවන්ත ජීවිතයක් ගත කිරීමට අවස්ථාව සැලසී පාප කර්මවල විපාක නොලැබී යයි. ධර්මයෙහි මෙය හැඳින්වෙන්නේ,  
 (1) ගති සම්පත්ති නමිනි. (2) උපධි සම්පත්ති නමිනි.  
 (3) කාල සම්පත්ති නමිනි. (4) ප්‍රයෝග සම්පත්ති නමිනි.
19. කර්මය හා කර්ම විපාකය පිළිබඳ බෞද්ධ විග්‍රහයට අනුව අන් සැපතට ඊර්ෂ්‍යා නොකරන තැනැත්තා,  
 (1) නිරෝගීව උපදී. (2) මහේශාකාව උපදී.  
 (3) බුද්ධිමත්ව උපදී. (4) මහාභෝගීව උපදී.
20. "චතුරාර්ය සත්‍යය නොදැනීම හේතු කොටගෙන කුසලාකුසල කර්ම රැස් කරයි" යන්න සඳහන් අනුලෝම පටිච්ච සමුප්පාද පාඨය වන්නේ,  
 (1) "අවිජ්ජා පච්චයා සංඛාරා" යන්නයි. (2) "සංඛාර පච්චයා විඤ්ඤාණං" යන්නයි.  
 (3) "වේදනා පච්චයා තණ්හා" යන්නයි. (4) "උපාදාන පච්චයා භවෝ" යන්නයි.

- 21. “වෙර කරන්නවුන් අතර අපි අවෙරිව සුවසේ වාසය කරමු” මෙම අදහස ඇතුළත් ධම්මපද ගාථාවේ මුල් පද දෙක කුමක් ද?
  - (1) “තංව කම්මං කතං සාධු - යං කත්වා නානුතප්පති”
  - (2) “අත්තනාව කතං පාපං - අත්තනා සංකිලිස්සති”
  - (3) “න හි වේරේන වේරානි - සම්මත්තීධ කුදාවතං”
  - (4) “සුසුධං වත ජීවාම - වේරිනේසු අවේරිනෝ”
- 22. ධාර්මිකව උපයා සපයාගත් ධනය ගිනි, සොර, සතුරු ආදීන්ගෙන් විනාශවීමට ඉඩ නොදී මනාව පුරක්ෂිත කරගැනීම හැඳින්වෙන්නේ,
  - (1) උට්ඨාන සම්පදා නමිනි. (2) ආරක්ඛ සම්පදා නමිනි.
  - (3) කලාංඤාමිත්තතා නමිනි. (4) සමජීවිකතා නමිනි.
- 23. බුදුරජාණන් වහන්සේ විසින් අනුවණයින් ඇසුරු නොකිරීම, නුවණැත්තන් ඇසුරු කිරීම, සිදිය යුත්තන් පිදීම ආදී පුද්ගල දියුණුවට ඉවහල් වන කරුණු දේශනා කරනු ලැබුවේ,
  - (1) දෙවියකුට ය. (2) බ්‍රාහ්මණයකුට ය.
  - (3) ගෘහපතියකුට ය. (4) භික්ෂුවකුට ය.
- 24. සිගාලෝවාද සූත්‍රයේ දැක්වෙන පරිදි භාර්යාවගෙන් තම ස්වාමීපුරුෂයාට ඉටුවිය යුතු යුතුකම් අතරට අයත් නොවන කරුණ ඇතුළත් වරණය කුමක් ද?
  - (1) ගෙදර කටයුතු මැනවින් සංවිධානය කිරීම
  - (2) ඇසුරු කරන පිරිවර ජනයාට සංග්‍රහ කිරීම
  - (3) උපයන ලද ධනය මනාව ආරක්ෂා කිරීම
  - (4) ඇඳුම් පැලඳුම් සපයාදීම
- 25. ධනය හෙවත් භෝග සම්පත මනාව කළමනාකරණය කිරීමේ ඇති වටිනාකම අවධාරණය කරමින් අනේපිඬු සිටුකුමාට දේශනා කළ සූත්‍ර ධර්මය කුමක් ද?
  - (1) පරාභව සූත්‍රය (2) ධම්මික සූත්‍රය (3) පත්තකම්ම සූත්‍රය (4) ව්‍යග්ඝපජ්ජ සූත්‍රය
- 26. “ස්වාමීනි අපි පස්කම් සැප අනුභව කරමින්, අඹුදරුවන් නිසා වන කරදර සහිතව ගිහිගෙයි වාසය කරමු. අපගේ මෙලොව හිතසුව පිණිස වන දහමක් දේශනා කරන සේක්වා” මෙම ඉල්ලීම කරනු ලැබුවේ,
  - (1) කසිභාරද්වාජ බමුණා විසිනි. (2) දීඝජාණු කෝලිය පුත්‍රයා විසිනි.
  - (3) සිගාල ගෘහපති පුත්‍රයා විසිනි. (4) අනේපිඬු සිටුකුමා විසිනි.
- 27. බුදුදහමට අනුව හට ගැනීමේ ස්වභාවය ඇති සෑම දෙයක්ම නැතිවීමේ ස්වභාවයෙන් ද යුක්ත වේ. මෙම සිද්ධාන්තය බුදුදහමේ පැහැදිලි කරන්නේ,
  - (1) ලෝක ධර්ම ලෙස ය. (2) ලෝකෝත්තර ධර්ම ලෙස ය.
  - (3) අනිත්‍ය ධර්ම ලෙස ය. (4) අවින්න්‍ය ධර්ම ලෙස ය.
- 28. ‘යම් බිජයක් වපුරා ඒ අනුව එල ලබයි. යහපත් ක්‍රියා කළින් යහපත් විපාක ද ලබයි.’ මෙම අදහස දැක්වෙන ගාථාවේ මුල් පද දෙක කුමක් ද?
  - (1) “යාදිසං වපනේ බිජං - තාදිසං හරතේ එලං”
  - (2) “යෙ ධම්මා හේතුප්පහවා - තේසං හේතුං තථාගතෝ ආහ”
  - (3) “මනෝපුබ්බංගමා ධම්මා - මනෝ සෙට්ඨා මනෝමයා”
  - (4) “සද්ධා බිජං තපෝ වුට්ඨී - පඤ්ඤා මෙ යුගනංගලං”
- 29. බෞද්ධ පංච බලි සංකල්පයේ එන ‘අතිරී බලි’ යන්නෙහි අර්ථය වන්නේ, උපයාගත් ධනයෙන්,
  - (1) ඥාතීන්ට සංග්‍රහ කිරීමයි.
  - (2) ආගන්තුකයින්ට සංග්‍රහ කිරීමයි.
  - (3) මියගිය ඥාතීන්ට පින්දීමයි.
  - (4) රජයට ගෙවිය යුතු බදු ගෙවීමයි.
- 30. “සත්ත්වයෝ කර්මය ස්වකීය කොට, දායාද කොට ඇත්තාහ. කර්මය නිසාම භීත බව, උසස් බව ඇති වේ.” බුදුරජාණන් වහන්සේ මෙලෙස දේශනා කළේ,
  - (1) ඡත්ත මානවකයාට ය. (2) සුභ මානවකයාට ය.
  - (3) උග්ග සිටු පුත්‍රයාට ය. (4) සුදත්ත සිටුකුමාට ය.

272635

- 31. දකුණු අත උඩට නමා ඇඟිලි සම්පූර්ණයෙන්ම දිගහැර අත්ල ඉදිරියට සිටින සේ නිරූපණය කෙරෙන මුද්‍රාව හඳුන්වන නම කුමක් ද?  
 (1) ධ්‍යාන මුද්‍රාව (2) අභය මුද්‍රාව (3) විකර්ක මුද්‍රාව (4) ධර්මවක්‍ර මුද්‍රාව
- 32. බෞද්ධ ධර්ම සන්නිවේදනයෙහිලා භාවිත ප්‍රධාන මාධ්‍යයක් වන චිත්‍ර කලාව යුග කිහිපයක් ඔස්සේ අනන්‍ය වූ ලක්ෂණ සහිතව සංවර්ධනය විය. එහිලා අනුරාධපුර යුගයට අයත් පැරණි සිතුවම් විද්‍යාමාන වන ස්ථාන දෙකක් ඇතුළත් වරණය කුමක් ද?  
 (1) දිඹුලාගල හා මහියංගනය (2) මහියංගනය හා සීගිරිය  
 (3) හිඳගල හා දිඹුලාගල (4) සීගිරිය හා හිඳගල
- 33. මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා දක්වන පරිදි අනුරාධපුර යුගයට අයත් සඳකඩපහණින් සංකේතවත් කර ඇත්තේ,  
 (1) ආගමික සහජීවනයයි. (2) ආර්ය භාවයයි.  
 (3) භව චක්‍රයයි. (4) කෘෂි ජීවන ක්‍රමයයි.
- 34. ස්තූපයේ ආරක්ෂාවට ඉදිකළ පියස්සක් සහිත ගෘහය හඳුන්වන නම කුමක් ද?  
 (1) වේනියසරය (2) පටිමාසරය (3) බෝධිසරය (4) පධානසරය
- 35. සජ්ඣාදාන අපරිභානීය ධර්මවලට අයත් නොවන කරුණක් ඇතුළත් වරණය කුමක් ද?  
 (1) දිළින්දන්ට ධනය දීම  
 (2) කාන්තාවන්ට ආරක්ෂාව සැලසීම  
 (3) වැඩිහිටියන්ට හා මවුන්ගේ අදහස්වලට ගරු කිරීම  
 (4) තම රාජ්‍යයට පැමිණෙන පූජනීය උතුමන්ට පහසුකම් සැලසීම
- 36. කළ යුතු දේ නොකළ යුතු දේ තීරණය කිරීමේ දී පදනම් කර නොගත යුතු යැයි කරුණු දහයක් ගෙනහැර දක්වමින්, සිතීමට හා විමසීමට නිදහස ලබාදෙමින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍ර ධර්මය කුමක් ද?  
 (1) අනන්ත ලක්ඛන සූත්‍රය (2) ආදිත්ත පරියාය සූත්‍රය  
 (3) කාලාම සූත්‍රය (4) විමංසක සූත්‍රය
- 37. පාලකයකු තම රටවැසියාගේ යහපත සඳහා තම කාලය, ශ්‍රමය, ධනය සහ සුවපහසුව ආදිය කැප කිරීම දසරාජධර්මවල හැඳින්වෙන්නේ,  
 (1) දානය ලෙස ය. (2) සීලය ලෙස ය.  
 (3) පරිත්‍යාගය ලෙස ය. (4) අවිරෝධතාව ලෙස ය.
- 38. සූත්‍ර, විනය, අභිධර්ම යන ත්‍රිපිටකයට විභාෂා නම් අටුවා ග්‍රන්ථ සම්පාදනය කරනු ලැබුවේ,  
 (1) තෙවැනි ධර්ම සංගායනාවේ දී ය. (2) අලුවිහාර ධර්ම සංගායනාවේ දී ය.  
 (3) කණිෂ්ඨ ධර්ම සංගායනාවේ දී ය. (4) බුරුම ධර්ම සංගායනාවේ දී ය.
- 39. ධර්මාශෝක රජතුමා විසින් ක්‍රියාත්මක කරන ලද නවරට සසුන් පිහිටුවීමේ දී තෝරාගත් ප්‍රදේශය හා ඊට නායකත්වය දුන් තෙරුන් වහන්සේ නිවැරදිව සඳහන් වරණය තෝරන්න.  
 (1) කාශ්මීර ගන්ධාරය - මහාදේව හිමි  
 (2) අපරන්ත දේශය - රක්ඛිත හිමි  
 (3) හිමවන්ත ප්‍රදේශය - මජ්ඣිම හිමි  
 (4) මහිස මණ්ඩලය - මජ්ඣන්තික හිමි
- 40. “බුදුගුණ අනන්ත වන බැවින් නව ගුණ හැම කියත් නොපිළිවනින් එහි පූර්වසදම්ම සාරථී යන පදය ගෙන ද ...” යනුවෙන් සඳහන් කරමින් බුදුගුණ වැසූ ග්‍රන්ථය රචනා කළේ,  
 (1) බුද්ධපුත්‍ර හිමි ය. (2) විද්‍යාවක්‍රවර්ති ය.  
 (3) ගුරුඵලගෝමී ය. (4) ධර්මසේන හිමි ය.

\* \*



ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විද්‍යා පුස්තකාල දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව  
 இலங்கைப் பரீட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம்  
 Department of Examinations, Sri Lanka இலங்கைப் பரීட்சைத் திணைக்களம் Department of Examinations, Sri Lanka  
 ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව  
 இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம்

11	S	I, II
----	---	-------

**අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය, 2020**  
**கல்விப் பொதுத் தராதரப் பத்திர (சாதாரண தர)ப் பரீட்சை, 2020**  
**General Certificate of Education (Ord. Level) Examination, 2020**

බුද්ධ ධර්මය	I, II
பௌத்தம்	I, II
Buddhism	I, II

**බුද්ධ ධර්මය II**

- \* පළමුවැනි ප්‍රශ්නය හා තවත් ප්‍රශ්න හතරක් ඇතුළු ව ප්‍රශ්න පහකට පිළිතුරු සපයන්න.
- \* පළමුවැනි ප්‍රශ්නයට ලකුණු 20 ක් ද තෝරා ගන්නා අනෙක් ප්‍රශ්නයකට ලකුණු 10 බැගින් ද හිමි වේ.

1. (i) තුන්තරා බෝධිය නම් කරන්න.  
 (ii) "ගිලනුන්ට උපස්ථාන කරන්නා මටද උපස්ථාන කරන්නේ ය." මෙම දේශනාවෙන් ප්‍රකට වන්නේ බුදුරජාණන් වහන්සේ තුළ පැවති කිනම් බුදුගුණය ද?  
 (iii) "කායේන සංවරෝ සාධු - සාධු වාචාය සංවරෝ" මෙම පාඨයේ අදහස ලියන්න.  
 (iv) අනේපිඬු සිටුතුමා සහ විශාඛා මහෝපාසිකාව සම්බුද්ධ ශාසනයට පූජා කළ ආරාම දෙක අනුපිළිවෙළින් ලියා දක්වන්න.  
 (v) සතර සංග්‍රහ වස්තු නම් කරන්න.  
 (vi) "මාගේ මේ ව්‍යායාමය රජ සැප පිණිස නොව සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම උදෙසා ය". මෙම ආදර්ශය ඉදිරිපත් කළ රාජ්‍ය පාලකයා කවු ද?  
 (vii) 'හෝග සුඛය' යන්නෙහි අර්ථය කුමක් ද?  
 (viii) "ඉමස්මිං අසති ඉදං න හෝති - ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ඣති" මෙම පාඨයේ අදහස ලියන්න.  
 (ix) බුදුගුණ අලංකාරය හා පූජාවලිය යන ධර්ම ග්‍රන්ථ දෙක රචනා කළ ගත් කතුවරුන් අනුපිළිවෙළින් නම් කරන්න.  
 (x) බුදුරජාණන් වහන්සේගේ දකුණු අකුධාතුව තැන්පත් කොට දෙවනපෑතිස් රජතුමා ඉදිකළ ස්තූපය කුමක් ද?
  
2. (i) 'අනුසෝතගාමී' හා 'පටිසෝතගාමී' යන වචන දෙකෙහි අර්ථ දක්වන්න.  
 (ii) බුදු සිරිත පද්මාකාර ලෙස හඳුන්වන්නේ ඇයිදැයි පහදන්න.  
 (iii) බුදුරජාණන් වහන්සේගේ පද්මාකාර ජීවිතයෙන් ඔබේ ජීවිතයට ගත හැකි ආදර්ශ ගෙනහැර දක්වන්න.
  
3. (i) 'සුකරානි අසාධුනී' යන ධම්මපද ගාථාව සම්පූර්ණ කොට ලියන්න.  
 (ii) එම ගාථාවේ තේරුම ලියන්න.  
 (iii) පුද්ගලයා වරදින් මුදවා සුවර්තයෙහි යෙදවීම සඳහා ධම්මපදයෙන් ලැබිය හැකි ආදර්ශ අගය කරන්න.
  
4. (i) සිගාලෝවාද සූත්‍රයේ සඳහන් පරිදි උඩ දිසාවට උපමා කරනු ලැබූයේ කවුරුන් ද?  
 (ii) උඩ දිසාවට අයත් සමාජ කණ්ඩායම් විසින් ඉටු කළ යුතු යුතුකම් භූතක් ලියා දක්වන්න.  
 (iii) ආපදා අවස්ථාවක දී අන්‍යෝන්‍ය වශයෙන් යුතුකම් ඉටු කිරීමේ වැදගත්කම අගය කරන්න.
  
5. (i) සිව්වන ථෙරවාද ධර්ම සංගායනාව (පුස්තකාරූඪ සංගායනාව) පැවැත් වූ ස්ථානය හා සහභාගි වූ හික්ෂුන් සංඛ්‍යාව ලියා දක්වන්න.  
 (ii) එම සංගායනාව පැවැත්වීමට තුඩුදුන් හේතු භූතක් ලියන්න.  
 (iii) ධර්ම විනයෙහි අනාගත සුරක්ෂිතතාව සඳහා මෙම සංගායනාවේ ප්‍රතිඵල හේතු වූ ආකාරය පැහැදිලි කරන්න.

6. (i) ස්තුප ආකෘති හපෙත් දෙකක් නම් කරන්න.  
 (ii) ස්තුපයක රූපකටහනක් ඇඳ එහි කොටස් දෙකක් නම් කරන්න.  
 (iii) ජාතික උරුමයන් පුරැකීමේ ඇති වැදගත්කම පැහැදිලි කරන්න.
7. පහත සඳහන් මාතෘකා අතුරෙන් දෙකකට පමණක් කෙටි පටිපාටි ලියන්න.
- (i) ශ්‍රීමත් අනුරාධ පිරමිපාලකුමාර  
 (ii) සමජීවකතා  
 (iii) සතර අඟහිට  
 (iv) නෙක්සම්ම පාරමිකාව

\* \* \*



[smartlearner.lk](http://smartlearner.lk)